

සී/ස භාරගන්න සහස සමිතිය - හෝකන්දර නැගෙනහිර

ප්‍රථම ණය ප්‍රවේෂය

(සාමාජික ණය - රු. 50,000.00)

- සාමාජිකත්වය ලබා මාස 6ක් ගතවීමෙන් පසු ඉල්ලීම් සිදුකළ හැක.
- ණය ඉල්ලුම්පත්‍රය භාරදෙන අවස්ථාව වන විට මාසික සභාවාර 12කින් 6කට පැමිණ තිබීම හා කොටස් මුදල් රු. 5,000.00ක් හා අනිවාර්යය තැන්පත් රු. 10,000.00ක් සම්පූර්ණ කර තිබීම.

දෙවන ණය ප්‍රවේෂය

(සාමාජික ණය - රු. 200,000.00 හෝ ව්‍යාපෘති ණය රු. 250,000.00)

- ලබාගත් පළමු ණය වාරික 12ක් ක්‍රමානුකූලව ගෙවීම් කර තිබීම.
- ණය ඉල්ලුම්පත්‍රය භාරදෙන අවස්ථාව වන විට මාසික සභාවාර 12කින් 6කට පැමිණ තිබීම හා කොටස් මුදල් රු. 20,000.00ක් හෝ 25,000.00ක් හා අනිවාර්යය තැන්පත් රු. 10,000.00ක් සම්පූර්ණ කර තිබීම.

තෙවන ණය ප්‍රවේෂය

(සාමාජික ණය - රු. 200,000.00 හෝ ව්‍යාපෘති ණය රු. 250,000.00)

(නිවාස ණය - රු. 500,000.00 හෝ වාහන ණය රු. 500,000.00)

- ලබාගත් දෙවන ණය වාරික 24ක් ක්‍රමානුකූලව ගෙවීම් කර තිබීම.
- ණය ඉල්ලුම්පත්‍රය භාරදෙන අවස්ථාව වන විට මාසික සභාවාර 12කින් 6කට පැමිණ තිබීම හා ලබාගන්නා ණය මුදලෙන් 10%ක් මුදල් හා අනිවාර්යය තැන්පත් රු. 10,000.00ක් සම්පූර්ණ කර තිබීම.

දේපළ ණය ප්‍රවේෂය

- ලබාගත් තෙවන ණය වාරික 24ක් ක්‍රමානුකූලව ගෙවීම් කර තිබීම.
- ප්‍රථම දේපළ ණය උපරිමය රු. 1,000,000.00කි.
- ප්‍රථම දේපළ ණය ලබාගැනීමෙන් පසු වාරික 24ක් ක්‍රමානුකූලව ගෙවීම් කිරීම හා ලබාගත් දේපළ ණයෙන් 50%ක් අවසන් වූ පසු උපරිමය රු. 2,000,000.00ට යටත්ව දේපළ ණය ලබාගත හැක.
- ණය ඉල්ලුම්පත්‍රය භාරදෙන අවස්ථාව වන විට මාසික සභාවාර 12කින් 6කට පැමිණ තිබීම හා කොටස් මුදල් රු. 20,000.00ක් හා අනිවාර්යය තැන්පත් රු. 10,000.00ක් සම්පූර්ණ කර තිබීම.